

දෙපාර්තමේන්තු චක්‍රලේඛ අංක 04/2017

PH/CF/CA/2/BUDGET/MGT/2017,

මුදල් අංශය,

බන්ධනාගාර මූලස්ථානය,

කොළඹ 09.

2017-01-13

සියළුම කොමසාරිස්වරුන්,

සියළුම අධ්‍යක්ෂවරුන්,

සියළුම මාණ්ඩලික නිලධාරීන්,

සියළුම බන්ධනාගාර අධිකාරීවරුන්, සහකාර අධිකාරීවරුන්,

සියළුම අංශ ප්‍රධානීන්.

2017 වර්ෂය සඳහා වෙන් කරන ලද ප්‍රතිපාදන උපයෝජනය හා රාජ්‍ය වියදම් කළමනාකරණය.

2017 වර්ෂයට අදාළ වියදම් දැරීම සඳහා 2016 අංක 24 දරණ විසර්ජන පනත මගින් අනුමැතිය ලැබී ඇත. ඒ අනුව 2017 අයවැය මගින් වෙන් කර දී ඇති ප්‍රතිපාදනයන්, දෙපාර්තමේන්තුවේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ක්‍රමානුකූලව උපයෝජනය කිරීම, මෙම චක්‍රලේඛය නිකුත් කිරීමේ අරමුණු වේ. ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද අංක 05/2016 හා 2016-12-28 දිනැති චක්‍රලේඛය ප්‍රකාරව සියළු වියදම් දැරීම් සිදු කල යුතුවේ. 2016 වර්ෂය තුළ ඔබ විසින් ගිණුම් කටයුතු සම්බන්ධයෙන් ලබාගෙන ඇති ප්‍රගතිය හා විවිධ ගැටළු හා භාධක මධ්‍යයේ යහපත් මට්ටමකින් ගිණුම් පවත්වාගෙන යාම අගය කොට සිටින අතර මෙම දෙපාර්තමේන්තුව “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ප්‍රතිපාදන උපයෝජනයේදී තවදුරටත් මනා කළමනාකරණයකින් යුක්තව කටයුතු කිරීම සඳහා බන්ධනාගාර ආයතන ප්‍රධානීන් වෙත පහත සඳහන් උපදෙස් නිකුත් කරණු ලැබේ. ඒ අනුව තමන් වෙත නිකුත් කරණු ලබන ප්‍රතිපාදන සීමාව තුළ තම ආයතනයේ වියදම් කළමනාකරණය කර ගැනීමට සියළු විධි විධාන සකස්කල යුතුවේ.

02. මෙම චක්‍රලේඛය සමග 2017 වර්ෂය සඳහා භාවිතා කරණු ලබන වැය බාණ්ඩ විස්තර(ඇමුණුම 01) සැපයෙන අතර ඒ අනුව ඔබ ආයතනයට අදාළව වැය ලෙජරය සකස් කර ගැනීමටත් අනෙකුත් ගිණුම් පොත්පත් පිළියෙල කර ගැනීමටත් කටයුතු කල යුතුවේ. තවද ඔබ ආයතනයට අදාළව වැය විෂයන් කිහිපයක් වෙනුවෙන් පුනරාවර්තන වියදම් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සීමාවන් මේ සමග නිකුත් කර ඇත(ඇමුණුම 02). එබැවින් ලබා දී ඇති ප්‍රතිපාදන

සීමාව තුළ පුනරාවර්තන වියදම් කළමනාකරණය කර ගැනීම ඔබගේ වගකීමකි. ඒ අනුව ප්‍රතිපාදන කළමනාකරණයකින් යුතුව භාවිතය වෙනුවෙන් අවශ්‍ය ක්‍රමවේදයන්, පහත සඳහන් කරුණු ද සැලකිල්ලට ගෙන සකස් කර ගැනීමට ක්‍රියා කළ යුතු අතර ප්‍රතිපාදන උපයෝජනයේදී ඒ පිළිබඳව ඔබගේ විශේෂ අවධානය යොමු විය යුතු බව විශේෂයෙන් අවධාරණය කරමි.

3. පුනරාවර්තන වියදම්.

3.1 වැටුප් හා වෙනත. (232-1-1-0-1001)

ඔබ ආයතනය වෙත අනුයුක්ත කර ඇති නිලධාරීන් වෙනුවෙන් වැටුප් ගෙවීම් කිරීම සඳහා රාජ්‍ය පරිපාලන වක්‍රලේඛ 03/2016 මගින් සිදු කෙරුණ වැටුප් පරිවර්ථනය යටතේ 2017 වර්ෂයේ වැය දැරීමට අපේක්ෂිත වියදම අනුව ගණනය කොට ප්‍රතිපාදන වෙන් කොට ඇත. කිසියම් නිලධාරියෙකු සඳහා හිඟ වැටුප් ගෙවීම් කිරීමට අවශ්‍ය වුවහොත්(20,000.00 ට වැඩි) ඊට අදාළ ප්‍රතිපාදනය ලිඛිතව ඉල්ලුම් කර ලබා ගත යුතු වේ. නිලධාරීන් අනුයුක්ත කිරීමක් හේතුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදනයන් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී හේතු පැහැදිලි කිරීමක් මගින් අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට අවකාශය සලසනු ඇත.

3.2 අතිකාල හා නිවාඩු දින වැටුප්. (232-1-1-0-1002)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පැවති පුරප්පාඩු වලින් විශාල ප්‍රමාණයක් පසුගිය වර්ෂයේ සම්පූර්ණ කිරීමට හැකිවිය. ඒ අනුව බන්ධනාගාර ආයතන වෙත අනුයුක්ත කරන ලද නිලධාරී සංඛ්‍යාව සැලකිල්ලට ගෙන 2017 වර්ෂය සඳහා ඔබ ආයතනය වෙත වෙන් කරණු ලබන අතිකාල පැය ගණන හා උපරිම සීමාවන් පිළිබඳව දැනුම් දීමක් මූලස්ථාන නිලධාරී සුභසාධක අංශය මගින් කරණු ලැබේ. කෙසේ වෙතත් 2016 වර්ෂයේ අතිකාල සඳහා වූ වියදම සැලකිල්ලට ගෙන ඔබ ආයතනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. අතිකාල සඳහා වෙන් කර ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්ම වන ආකාරයට ආයතනයේ නිලධාරීන් සඳහා අතිකාල පැය ප්‍රමාණයන් ඔවුනොවුන්ගේ රාජකාරි ස්වභාවය අනුව තීරණය කොට ඒ ඒ සීමාවන් අතිකාල පරීක්ෂා කරණු ලබන විෂය ලිපිකරු වෙත ලබා දී ගෙවීම් කිරීමේදී ඒ අනුව කටයුතු කළ යුතුවේ. තවද අතිකාල ගණනය කිරීම සඳහා ඇතිලි සටහන් යන්ත්‍ර මගින් පැමිණීම් පිටවීම් වේළාවන් ලබාගත යුතු අතර ඒ අනුව අතිකාල ගණනය කිරීම් සිදු කළ යුතුවේ. තවද අතිකාල සේවයේ නිරත වන නිලධාරීන් නියමිත හා සාධාරණ ලෙස අතිකාල ඉපයූ බවට ආයතන ප්‍රධානීන් සෑහීමකට පත්වීම අනිවාර්යවේ. එමෙන්ම අතිකාල සඳහා මෙම වර්ෂයේ අමතර ප්‍රතිපදන ලබාගත නොහැකි වන අතර ප්‍රතිපාදන නොමැතිව බැරකම් සඳහා බැඳීම් ඇතිකර ගැනීම ද නොකළ යුතුය.

3.3 දීමනා. (232-1-1-0-1003)

ආයතනයේ නිලධාරීන් සඳහා වැටුප සමග ගෙවනු ලබන දීමනාවන් හා අනෙකුත් දීමනා ගෙවීම් කිරීම සඳහා මෙම වැය විෂය සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇත. ඒ අනුව පසුගිය වර්ෂයේ වියදම් වලට සාපේක්ෂව ගණනය කිරීම් සිදු කොට අදාල ප්‍රතිපාදනය වෙන් කර ඇත. තවද 19/2014 වනුලේඛ මගින් බන්ධනාගාර නිලධාරීන් සඳහා ලබා දෙන ලද දීමනා ගෙවීම් කිරීමේදී විධිමත් ක්‍රමවේදයක් භාවිත කිරීමටත් ලබා දී ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවීමට කටයුතු කිරීම පිළිබඳවත් විශේෂ අවධානයක් යොමු කල යුතු වේ. මෙම වැය විෂය යටතේ ජීවන වියදම් දීමනාව, ගැලපුම් දීමනාව, නිවාඩු කාලීන දුම්රිය බලපත්, 19/2014 මගින් ලබා දුන් ගමන් වියදම් දීමනාව හැර අනෙකුත් සියළු දීමනා හා වෙනත් දීමනා ගෙවීම් කිරීම සිදුකරනු ලැබේ. නිලධාරීන් අනුයුක්ත කිරීමක් හේතුවෙන් මෙම වැය විෂය සඳහා ද වෙන් කරන ලද ප්‍රතිපාදනයන් ප්‍රමාණවත් නොවන අවස්ථාවකදී හේතු පැහැදිලි කිරීමක් මගින් අමතර ප්‍රතිපාදන සලසා ගැනීමට අවකාශය සලසනු ඇත.(මෙහිදී හුදෙක්ම අමතර ප්‍රතිපාදන ලබා දෙනු ලබන්නේ වැටුප සමග ගෙවනු ලබන වැටුපට සාපේක්ෂව සම්බන්ධ දීමනා සඳහා පමණි)

3.4 ගමන් වියදම් හා සංයුක්ත දීමනා. (232-1-1-0-1101)

ගමන් වියදම් හා සංයුක්ත දීමනා ගෙවීම් කිරීම වෙනුවෙන් මෙම වැය විෂය සඳහා ප්‍රතිපාදන වෙන්කර ඇත. ඒ අනුව පසුගිය වර්ෂයේ වියදම් වලට සාපේක්ෂව ගණනය කිරීම් සිදු කොට අදාල ප්‍රතිපාදනය වෙන් කර ඇති අතර 19/2014 වනුලේඛ මගින් බන්ධනාගාර නිලධාරීන් සඳහා ලබා දෙන ලද ගමන් වියදම්(රොහල් හා ලසාච්) දීමනා ගෙවීම් කිරීමද සැලකිල්ලට ගෙන අදාල වෙන් කිරීම් සිදු කොට ඇත. තවද ගමන් වියදම් සඳහා අමතර ප්‍රතිපාදන ලබාගත නොහැකි වන අතර ලබා දී ඇති සීමාවන් තුළ ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමටත් ප්‍රතිපාදන නොමැතිව බැරකම් සඳහා බැඳීම් අතිකර නොගැනීමටත් කටයුතු කල යුතුය.

3.5 ලිපි ද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා . (232-1-1-0-1201)

ලිපි ද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතාවන් සඳහා 2016 වර්ෂයේ වියදම් සැලකිල්ලට ගෙන ඔබ ආයතනය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත. අදාල සීමාවන් තුළ ප්‍රතිපාදන කළමනාකරණය කර ගැනීමට කටයුතු කල යුතුවේ.

3.6 ඉන්ධන හා ලිහිසි තෙල්, දර, ෆර්නස් ඉන්ධන . (232-1-1-0-1202)

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන කටයුතු ආහාර පිසීම ආදී කටයුතු වෙනුවෙන් වැය දැරීම සඳහා වෙන් කොට ඇති මෙම වැය විෂය සඳහා වසරකට රජය මගින් අති විෂාල මුදල් ප්‍රමාණයක් වැය දරණු ලබන අතර එම වියදම් කළමනාකරණය තුලින් අවම කිරීමට කටයුතු කරන ලෙස භාණ්ඩාගාරය දැනුම් දී ඇත.

එබැවින් වාහන පරිහරණය කිරීමේදී වාහන අංශය විසින් විධිමත්ව ප්‍රවාහන කටයුතු සිදු කිරීමට කටයුතු කල යුතුවේ.

තවද දර හා ෆර්නස් ඉන්ධන භාවිතා කරණු ලබන ආයතන ඉදිරියේදී මෙම බලශක්ති භාවිතා කිරීම ද කළමනාකරණය කල යුතු අතර අදාල අංශය භාර නිලධාරීන් දැනුවත් කොට මනා කලමනාකරණයක් සඳහා උපදෙස් ලබා දීම තුළින් ඉන්ධන වියදම අවම කිරීමට කටයුතු කල යුතුවේ.

3.7 ආහාර හා නිල ඇඳුම් . (232-1-1-0-1203)

බන්ධනාගාර තුල රඳවා ඇති රැඳවියන් සඳහා වන පසුගිය වර්ෂයේ ආහාර වියදම් හා රඳවා ඇති රැඳවියන්ගේ ප්‍රමාණය අනුව ආහාර වියදම් සඳහා ප්‍රතිපාදන වෙන් කොට ඇත. ඒ අනුව අදාල සැපයුම් කිරීමෙන් අනතුරුව නිවැරදිව වවුචරපත් සකස් කොට කඩිනමින් ප්‍රතිපාදන හා ඇක් මුදල් ලබා ගෙන මූලස්ථාන ගිණුම් අංශය මගින් අක් මුදල් නිකුත් කරනු ලබන ආකාරයට සැපයුම්කරුවන් වෙත ගෙවීම් කල යුතු අතර මාසික හිඟ බිල්පත් වාර්තාව මගින් පසුගිය මාසයේ ගෙවීමට ඇති බිල්පත් විස්තර මූලස්ථානය වෙත වාර්තා කල යුතුය. ඒ අනුව සලකා බලා මූලස්ථානය මගින් අක් මුදල් හා ප්‍රතිපාදන නිකුත් කෙරේ. තවද නිරන්තරයෙන් සැපයුම්කරුවන් විසින් ගෙවීම් ප්‍රමාද වන බවට මැසිවිල නගන අතර සෑම අදාල ගෙවීම් නිවැරදිව හා කාර්යක්ෂම සිදු කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කල යුතුය.

3.8 වෛද්‍ය සැපයීම - (232-1-1-0-1204)

බන්ධනාගාර ආයතන තුල පවත්වාගෙන යන රෝහල් වල වෛද්‍යවරුන් විසින් රෝහලේ නොමැති ඖෂධයක් බාහිරින් ලබාගැනීම සඳහා නිර්දේෂ කිරීමේදී අදාල ඖෂධ මිලදී ගැනීම සඳහා මෙම වැය විෂය භාවිත කල යුතුවේ. තවද අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන මෙම වැය විෂයට ප්‍රතිපාදන ලබා දී ඇති අතර තවදුරටත් ප්‍රතිපාදන අවශ්‍ය වන්නේ නම් ඉල්ලීම් කර අමතර ප්‍රතිපාදන ලබා ගත හැක. තවද බන්ධනාගාර රෝහල් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය සැපයීම් ඒකකය මගින් සපයන වෛද්‍ය සැපයීම් වෙනුවෙන් ගෙවීම් නොකල යුතු අතර එම වියදම් සඳහා ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත අමතර ප්‍රතිපාදන සපයනු ඇත.

3.9 වෙනත් සැපයීම් - (232-1-1-0-1205)

මෙම වැය විෂය සිර භාණ්ඩ සැපයීම සඳහා භාවිතා කල යුතු වන අතර පසුගිය වර්ෂයේ වියදම් සැලකිල්ලට ගෙන ප්‍රතිපාදන ලබා දී ඇත. ලබා දී ඇති ප්‍රතිපාදන සීමාව තුල සිට වියදම් කලමනාකරණය කර ගත යුතුවේ.

3.10 වාහන සුළු අළුත්වැඩියා - (232-1-1-0-1301)

යන්ත්‍ර සුනු සුළු අළුත්වැඩියා - (232-1-1-0-1302)

ගොඩනැගිලි සුළු අළුත්වැඩියා - (232-1-1-0-1303)

මෙම වැය විෂයන් වලට අදාල කාර්යන් සඳහා ඉංජිනේරු හා සැපයුම් අංශ මගින් අනුමැතිය ලබාගත් පසු ප්‍රතිපාදන නිකුත් කෙරේ.

3.11 ප්‍රවාහන - (232-1-1-0-1401)

මෙම වැය විෂය දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන අවශ්‍යතා සඳහා භාවිතා කල යුතු වන අතර පසුගිය වර්ෂයේ වියදම් සැලකිල්ලට ගෙන ප්‍රතිපාදන ලබා දී ඇත. ලබා දී ඇති ප්‍රතිපාදන සීමාව තුළ සිට වියදම් කලමනාකරණය කර ගත යුතුවේ.

3.12 තැපැල් හා දුරකථන - (232-1-1-0-1402)

මෙම වැය විෂය යටතේ තැපැල් ගාස්තු හා දුරකථන, අන්තර්ජල ගාස්තු හා දුරකථන දීමනාව ගෙවීම් කිරීම වෙනුවෙන් වියදම් දැරීම සඳහා පසුගිය වර්ෂයේ වියදම් ද සැලකිල්ලට ගෙන ප්‍රතිපාදන ලබා දී ඇත. රාජ්‍ය මුදල් වක්‍රලේඛ 03/2014 හා 03/2014(1) මගින් හා දෙපාර්තමේන්තු වක්‍රලේඛ 23/2015 මගින් ලබා දී ඇති ප්‍රතිපාදනයන්ට යටත්ව සියළු ගෙවීම් සිදුකිරීමට කටයුතු සිදුකල යුතුවේ. තවද ලබා දී ඇති ප්‍රතිපාදන සීමාව තුළ සිට වියදම් කලමනාකරණය කර ගත යුතුවේ.

3.13 විදුලි හා ජල වියදම් - (232-1-1-0-1403)

සෑම බන්ධනාගාර ආයතනයකම විදුලි වියදම් ඉහල අගයක් ගන්නා අතර අදාල වියදම් පාලනය කිරීම සඳහා ආයතන ප්‍රධානීන් කටයුතු කල යුතුවේ. දිවා කාලයේ අනවශ්‍ය විදුලි බුබුළු නිවා දැමීම වැනි දෑ සම්බන්ධව නිරන්තරයෙන් නිලධාරීන්ගේ ආකල්පමය වෙනසක් ඇති කිරීමට ඉවහල් වන අයුරින් කටයුතු කල යුතුවේ. ඒ තුළින් විදුලි වියදම් අවම කිරීමට හැකියාවක් පවතී.

තවද බන්ධනාගාර ආයතනයන් සඳහා ස්වභාවික ජල සම්පත් තුළින් ආයතනයේ ජල අවශ්‍යතාවය සපුරා ගැනීමට හැකියාව ඇතත් අධික වියදම් දරමින් ජලය ලබා ගන්නා අවස්ථා නිරීක්ෂණය විය. එබැවින් ස්වභාවික ජල මූලාශ්‍ර මගින් ජලය සපයා ගැනීමට හැකියාව ඇති සෑම විටම ඒ පිළිබඳව අවධානය යොමු කොට කටයුතු කරන ලෙස දන්වන අතර පසුගිය වර්ෂයේ ඔබ ආයතනයේ ජල හා විදුලි වියදම් සැලකිල්ලට ගෙන මෙම ප්‍රතිපාදන ලබා දී ඇත. ලබා දී ඇති ප්‍රතිපාදන සීමාව තුළ සිට වියදම් කලමනාකරණය කර ගත යුතුවේ.

5. බැඳීම් කළමනාකරණය.

- I. කිසිදු වියදම් ඒකකයක් විසින් 2017 - 2019 මැදිකාලීන වියදම් රාමුව තුළ වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාවන් ඉක්මවා බැඳීම් ඇති කර නොගත යුතු අතර, 2017 වර්ෂය සඳහා මුදල් ගෙවීමේදී අදාළ වැය විෂයන් සඳහා වෙන්කර ඇති ප්‍රතිපාදන සීමාවන් නොඉක්මවන පරිදි සිදු කිරීමට වගබලා ගතයුතුය.
- II. බිල්පත් නිරවුල් කිරීමේදී 2013-09-06 දිනැති අයවැය වක්‍රලේඛ අංක 162 හි දක්වා ඇති පරිදි සුළු පරිමාණ සැපයුම්කරුවන්ගේ බිල්පත් සඳහා ප්‍රමුඛතාවය ලබාදිය යුතුය.
- III. මුදල් රෙගුලාසි 94 (1) හා අයවැය වක්‍රලේඛ 05/2016 ප්‍රකාරව බැඳීම් ඇතිකර ගැනීමට ප්‍රථම ඒ සඳහා අදාළ වැය විෂයයන් තුළ ප්‍රමාණවත් ප්‍රතිපාදන තිබෙන බවට තහවුරු කරගත යුතු වේ. මේ පිළිබඳව ආයතන ප්‍රධානීන් බන්ධනාගාර මූලස්ථාන මුදල් අංශය සමඟ නිරන්තරයෙන් සම්බන්ධවී කටයුතු කළ යුතුය.
- IV. බැරකම් වෙනුවෙන් බන්ධනාගාර මූලස්ථානය විසින් අක් මුදල් නිකුත් කිරීමෙන් පසු එසේ නිකුත් කරණ ලද අක් මුදල් අදාළ බැරකම් සඳහාම පමණක් භාවිතා කිරීමට වග බලා ගත යුතු වන අතර බැරකම් ප්‍රකාශය එවීමේදී ගෙවීම සඳහා අනුමැතිය නොලත් වවුචර්පත් වලට අදාළ තොරතුරු බැරකම් ප්‍රකාශයට ඇතුළත් නොකළ යුතුය.
- V. බැරකම් නිරවුල් කිරීමේදී සෑම අවස්ථාවකම කාලය අනුව පැරණිම වවුචර සඳහා ප්‍රමුඛතාවය ලබාදී මුලින්ම ලැබුණු බිල්පත් නිරවුල් කිරීමට කටයුතු කළ යුතුය.
- VI. බන්ධනාගාර මූලස්ථානය අග්‍රිම නිදහස් කරණුයේ අනුමත අයවැය සීමාවන්ට යටත්ව බැවින් එම සීමාවන් ඉක්මවා බැඳීම් ඇතිකර ගැනීම හේතුවෙන් පැනනගින බිල්පත් නිරවුල් කිරීමේ ගැටළු වලට නිදහසට කරුණක් ලෙස මූලස්ථානයෙන් අක් මුදල් නොලැබීම යන්න නොදැක්වීමට ආයතන ප්‍රධානීන් වග බලා ගත යුතුය. ලබා දී ඇති ප්‍රතිපාදන සීමාව තුළ වියදම් කළමනාකරණය කර ගැනීමට ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතුය.



එච්.එම්.එන්.සී. ධනසිංහ,

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
එච්.එම්.එන්.සී. ධනසිංහ
බන්ධනාගාර කොමසාරිස් ජනරාල්
බන්ධනාගාර මූලස්ථානය
කොළඹ - 09.

- පිටපත:- 01. බන්ධනාගාර කොමසාරිස් (අභ්‍යන්තර විගණන) - අ.ක.ස
02. විගණන අධිකාරි (රජයේ විගණන අංශය) - දැ.ගැපි

2017 වර්ෂය සඳහා වැය විෂය අංක හඳුන්වාදීම

- 1 Head
- 1 Programme
- 1 Project

Sub Project	Object Code	Item	Description	විස්තරය
			Personal Emoluments	සුද්ගල පඩිනඩි
0	1001	-	Salaries & Wages	වැටුප් හා වෙනන
0	1002	1	Overtime	අතිකාල
		2	Holiday Pay	නිවාඩු දින වැටුප්
0	1003	1	Cost of Living	ජීවන වියදම් දීමනාව
		2	Adjustment Allowances	ගැලපුම් දීමනාව
		3	Holiday warrant	නිවාඩු කාලීන දුම්රිය බලපත්
		4	All Allowances by 19/2014(I-II)	19/2014 වනුලේඛයට අදාළ සියළු දීමනා
		5	Other Allowances	වෙනත් දීමනා
			Traveling Expenses	ගමන් වියදම් හා සංයුක්ත දීමනා
0	1101	1	Traveling & Subsistence - Domestic	ගමන් වියදම් හා සංයුක්ත දීමනා - දේශීය
		2	Duty Warrants	රාජකාරි දුම්රිය ගමන් බලපත් වියදම්
0	1102	-	Traveling - Foreign	ගමන් වියදම් හා සංයුක්ත දීමනා - විදේශීය
			Supplies	සැපයුම්
0	1201	-	Stationery and office requisites	ලිපිද්‍රව්‍ය හා කාර්යාල අවශ්‍යතා
0	1202	-	Fuel	ඉන්ධන
		1	Fuel and Lubricants	ඉන්ධන හා ලිහිසි තෙල්
		2	Fire wood	දර
		3	Farness Oil	ෆර්නස් ඉන්ධන
0	1203	-	Diets & Uniforms	ආහාර හා නිල ඇඳුම්
		1	Diets	ආහාර
		2	Uniforms & Uniform Allowance	නිල ඇඳුම් හා මැහුම් කුලී
0	1204	-	Medical Supplies	වෛද්‍ය සැපයුම්
0	1205	-	Others	සිර හාණ්ඩ
			Maintenance Expenditure	නඩත්තු වියදම්
0	1301	1	Vehicles Minor Repairs	වාහන සුළු අළුත්වැඩියා
		2	Purchasing of Tires & Tube	ටයර් විදුබ මිලදී ගැනීම්
		3	Vehicle Services & Other Expenses	වාහන වාර සේවා කිරීම් හා වෙනත් සුළු වියදම්
0	1302	-	Plant, Machinery and Equipment	යන්ත්‍ර සූත්‍ර සුළු අළුත්වැඩියා
0	1303	-	Building and Structures	ගොඩනැගිලි සුළු අළුත්වැඩියා
			Services	සේවා
0	1401	-	Transport	ප්‍රවාහන වියදම්
0	1402	-	Postal & Communication	තැපැල් හා විදුලි සංදේශ වියදම්
		1	Postal Expenditures	තැපැල් වියදම්
		2	Telecommunication Expenditure	විදුලි සංදේශ වියදම්
0	1403	-	Electricity and Water	ජල හා විදුලි වියදම්
		1	Water Expenditures	ජල වියදම්
		2	Electricity Expenditure	විදුලි වියදම්
0	1404	-	Rates & Tax to Local Authority	වරිපනම් බදු
0	1409	-	Other	වෙනත්
			Transfers	මාරු කිරීම්
0	1506	-	Property Loan Interest	රාජ්‍ය සේවක දේපල ණය පොලී ගෙවීම්
0	1508	-	Other	වෙනත්
			Rehabilitation & Improvement	වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණුව
0	2001	-	Building and Structures	ගොඩනැගිලි පුනරුත්ථාපන වියදම්
0	2002	-	Plant, Machinery and Equipment	යන්ත්‍ර සූත්‍ර පුනරුත්ථාපන වියදම්

0	2003	-	Vehicles	වාහන පුනරුත්ථාපනය
			Acquisition of Capital Assets	මූලධන වත්කම් අත්පත් කර ගැනීම
	2101	-	Vehicles	වාහන
0	2102		Furniture and Office Equipment	ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ
		1	Furniture	ගෘහ භාණ්ඩ හා කාර්යාල උපකරණ මිලදී ගැනීම
		2	Information Technology Instruments	තොරතුරු තාක්ෂණ උපකරණ මිලදී ගැනීම
		3	Security Equipment	ආරක්ෂක උපකරණ මිලදී ගැනීම
		4	Training & Industrial Equipment	පුහුණු හා කාර්මික උපකරණ මිලදී ගැනීම
0	2103		Plant, Machinery & Equipment	යන්ත්‍ර හා යන්ත්‍රෝපකරණ
		1	Other Equipment	වෙනත් යන්ත්‍රසූත්‍ර
		2	Indust. & Agri. Equipment	කර්මාන්ත හා කෘෂි කටයුතු වලට අදාළ යන්ත්‍රසූත්‍ර
1	2104	-	Co. of Pallekele Prison Complex	බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම පල්ලේකැලේ
3	2104	-	Co. of Jaffna Prison Stage II	බන්ධනාගාර සංකීර්ණය ඉදිකිරීම යාපනේ අධියර 2
0	2104		Building and Structures	ගොඩනැගිලි ඉදිකිරීම්
		1	Wariyapola Prison	වාරියපොල බන්ධනාගාරය
		2	Mannar Lockup	මන්නාරම සිර මැදිරිය
0	2106		Software Development	මෘදුකාංග සංවර්ධනය(සිරකරු තොරතුරු පද්ධතිය)
0	2401		Capacity Building	පුහුණු හා හැකියා වර්ධනය
		1	Staff Training Domestic	ජිලධාරී පුහුණුව - දේශීය
		2	Staff Training Foreign	ජිලධාරී පුහුණුව - විදේශීය
5	2104		Relocation of Prison in Other District	බන්ධනාගාර විතැන් කිරීම - වෙනත් දිස්ත්‍රික්ක
		1	Tangalle	තංගල්ල
7	2104	-	Constriction of Office Building at Headquarters Premises	කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම - මූලස්ථාන පරිශ්‍රය
8	2509	-	Other (Prisoners Rehabilitation Prog)	වෙනත් - (රැඳවියන් පුනරුත්ථාපන වැඩසටහන)
9	2104	-	Constriction of Prison Training Center	බන්ධනාගාර පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීම

13th. January 2017

Budget Officer of Department of Prisons

Budget Allocated Provisions of Prisons Insti

Allocation Distributions 2017

Description	HQ - BC	Wellkida - B1	CRP - B2	Magazine - B3	Mahara - B4	Training Institute - B5	Negambo - B6	Kandy - B7	Pallekele - B8	Jaffna - B9	Anuradhapura - B10	Badulla - B11	Thaldena - B12	Batticaloa - B13	Galle - B14
Recurrent Expenditure	5,467,744,000.00	539,668,000.00	2,427,766,000.00	193,266,000.00	303,779,000.00	48,238,000.00	358,885,000.00	332,929,000.00	117,818,000.00	107,886,000.00	279,270,700.00	132,918,500.00	58,389,000.00	111,386,000.00	195,519,000.00
Personnel Emoluments	2,433,990,000.00	298,306,000.00	1,792,577,000.00	1,301,530,000.00	195,580,000.00	24,925,000.00	163,211,000.00	239,180,000.00	79,987,000.00	72,419,000.00	192,665,000.00	106,348,000.00	44,851,000.00	78,826,000.00	139,766,000.00
Salaries & Wages	1,886,000,000.00	142,780,000.00	871,200,000.00	61,380,000.00	92,400,000.00	24,925,000.00	19,580,000.00	115,610,000.00	39,670,000.00	32,620,000.00	93,660,000.00	48,510,000.00	21,890,000.00	37,400,000.00	68,310,000.00
Over-time	370,000,000.00	27,170,000.00	14,533,000.00	12,070,000.00	23,800,000.00	2,800,000.00	19,580,000.00	26,775,000.00	8,670,000.00	9,860,000.00	19,210,000.00	13,260,000.00	4,250,000.00	9,350,000.00	14,875,000.00
Other Allowances	1,637,000,000.00	127,818,000.00	779,227,000.00	56,700,000.00	79,380,000.00	18,225,000.00	45,924,000.00	66,795,000.00	32,157,000.00	29,860,000.00	79,785,000.00	43,578,000.00	18,711,000.00	32,076,000.00	56,781,000.00
Traveling	115,000,000.00	6,930,000.00	3,444,000.00	2,016,000.00	6,844,000.00	84,000.00	7,266,000.00	7,854,000.00	563,000.00	2,814,000.00	5,712,000.00	3,855,000.00	668,000.00	4,200,000.00	6,216,000.00
Desserts	3,500,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Supplies	74,400,000.00	155,400,000.00	50,090,000.00	45,780,000.00	84,470,000.00	1,975,000.00	79,652,000.00	72,425,000.00	28,448,000.00	28,180,000.00	72,327,000.00	19,317,000.00	11,295,000.00	22,360,000.00	41,662,000.00
Stationeries & Office Equip.	1,400,000.00	850,000.00	-	460,000.00	800,000.00	890,000.00	460,000.00	790,000.00	320,000.00	295,000.00	475,000.00	160,000.00	175,000.00	260,000.00	540,000.00
Fuel & Lubricant	6,500,000.00	1,900,000.00	12,500,000.00	900,000.00	6,800,000.00	950,000.00	6,400,000.00	13,400,000.00	2,480,000.00	3,600,000.00	13,000,000.00	3,500,000.00	2,200,000.00	4,800,000.00	5,800,000.00
Ferrous Oil	-	-	1,710,000.00	2,310,000.00	6,800,000.00	950,000.00	2,720,000.00	11,125,000.00	2,480,000.00	700,000.00	1,840,000.00	760,000.00	270,000.00	770,000.00	1,390,000.00
Dist.	2,000,000.00	-	250,000.00	-	3,500,000.00	-	-	-	-	-	-	-	-	-	-
Uniform	60,000,000.00	143,100,000.00	33,800,000.00	41,300,000.00	69,100,000.00	85,000.00	69,050,000.00	51,400,000.00	24,400,000.00	23,400,000.00	55,700,000.00	14,300,000.00	9,240,000.00	16,750,000.00	33,500,000.00
Medical Supplies	1,000,000.00	700,000.00	400,000.00	300,000.00	500,000.00	-	400,000.00	100,000.00	190,000.00	130,000.00	720,000.00	330,000.00	10,000.00	300,000.00	23,000.00
Others	30,000,000.00	3,100,000.00	200,000.00	210,000.00	20,000.00	-	470,000.00	950,000.00	310,000.00	55,000.00	490,000.00	265,000.00	500,000.00	280,000.00	410,000.00
Maintenance Expenditure	70,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Plant, Machinery & Equipment	10,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Buildings	55,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Service	5,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Transport	263,879,000.00	20,120,000.00	8,405,000.00	14,500,000.00	15,995,000.00	1,224,000.00	9,483,000.00	11,330,000.00	7,172,000.00	4,793,000.00	8,896,700.00	2,968,500.00	1,175,000.00	5,750,000.00	6,424,000.00
Postal	3,500,000.00	650,000.00	-	10,000.00	20,000.00	4,000.00	-	60,000.00	-	60,000.00	5,900.00	-	-	-	11,000.00
Telecommunication	17,800,000.00	130,000.00	35,000.00	20,000.00	35,000.00	-	80,000.00	110,000.00	72,000.00	360,000.00	55,500.00	75,000.00	35,000.00	75,000.00	58,000.00
Wages	1,000,000.00	4,700,000.00	770,000.00	350,000.00	860,000.00	320,000.00	3,000,000.00	2,000,000.00	2,000,000.00	800,000.00	3,750,000.00	1,520,000.00	-	3,880,000.00	2,180,000.00
Electricity	120,000,000.00	31,000,000.00	7,800,000.00	4,700,000.00	11,000,000.00	900,000.00	3,000,000.00	8,350,000.00	4,350,000.00	3,000,000.00	4,100,000.00	43,500.00	-	2,000,000.00	3,600,000.00
Rates & Tax to Local Authority	3,500,000.00	1,650,000.00	-	270,000.00	-	-	43,000.00	30,000.00	-	3,000.00	-	-	-	-	85,000.00
Others	11,894,000.00	3,500,000.00	1,250,000.00	820,000.00	1,250,000.00	320,000.00	1,270,000.00	2,100,000.00	840,000.00	180,000.00	560,000.00	1,430,000.00	300,000.00	250,000.00	1,250,000.00
Transfer	25,850,000.00	2,650,000.00	1,250,000.00	820,000.00	1,250,000.00	320,000.00	1,270,000.00	2,100,000.00	840,000.00	180,000.00	560,000.00	1,430,000.00	300,000.00	250,000.00	1,250,000.00
Property Loan Interest	25,850,000.00	2,650,000.00	1,250,000.00	820,000.00	1,250,000.00	320,000.00	1,270,000.00	2,100,000.00	840,000.00	180,000.00	560,000.00	1,430,000.00	300,000.00	250,000.00	1,250,000.00
Others	850,000.00	750,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Capital Expenditure	829,000,000.00	480,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Rehabilitation & Improvement	62,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Building & Structure	45,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Plant & Machinery	5,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Vehicle	12,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Furniture & Office Equipment	139,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Vehicle	30,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Furniture	30,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Information Technology Instruments	30,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Security Equipments	75,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Plant & Media Equipments	4,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Plan & Machinery	10,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Others	2,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Industrial & Agricultural Equipment	8,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Building & Structure	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Baranapola Bird Building	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Other Construction	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Software Development	5,000,000.00	2,500,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Software Development	5,000,000.00	2,500,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Human Resources	10,000,000.00	2,500,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Staff Training Domestic	6,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Staff Training Foreign	4,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Building & Structure	250,000,000.00	175,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Co. of Pallekele Prison Complex	100,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Co. of Jaffna Prison Complex	150,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Co. of Office Building at HQ	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Koovahiwa Training Centre	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Building & Structure	3,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Other	3,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Relocation of Prisons	350,000,000.00	300,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Thungalle	350,000,000.00	300,000,000.00	-	-	-	-	-	-	-	-	-	-	-	-	-
Total Expenditure	6,296,744,000.00	539,668,000.00	2,427,766,000.00	193,266,000.00	303,779,000.00	48,238,000.00	358,885,000.00	332,929,000.00	117,818,000.00	107,886,000.00	279,270,700.00	132,918,500.00	58,389,000.00	111,386,000.00	195,519,000.00

Description	HQ - BC	Wellkida - B1	CRP - B2	Magazine - B3	Mahara - B4	Training Institute - B5	Negambo - B6	Kandy - B7	Pallekele - B8	Jaffna - B9	Anuradhapura - B10	Badulla - B11	Thaldena - B12	Batticaloa - B13	Galle - B14
Annual Provision 2017	99,500,000.00	5,935,448.53	7,456,844.62	4,883,738.09	4,886,017.30	2,480,603.55	3,988,965.69	5,923,800.61	2,104,754.53	1,728,905.51	4,976,241.07	2,495,637.52	1,202,716.87	1,984,482.84	3,623,184.59
Personnel Advance	3,960,000.00	4,960,000.00	3,250,000.00	2,110,000.00	1,250,000.00	1,650,000.00	2,640,000.00	3,940,000.00	1,400,000.00	1,150,000.00	3,310,000.00	1,660,000.00	800,000.00	1,320,000.00	2,410,000.00
Special Advance	2,000,000.00	3,960,000.00	1,250,000.00	440,000.00	1,800,000.00	660,000.00	1,156,000.00	1,576,000.00	560,000.00	460,000.00	1,324,000.00	664,000.00	320,000.00	528,000.00	964,000.00
Total Expenditure	100,000,000.00	11,497,448.53	14,480,344.62	8,853,586.09	6,126										

